

**Its Not Only Cricket; Visit MCG (එය ක්‍රිකට් පමණක් නොවේ; MCG ක්‍රීඩාංගණය නරඹන්න)**

Total Duration: 00:16:12

Time in	Time out	Transcription	Translation
00:00:16	00:02:18	<p>Charitha: ආයුබෝවන්! ආබාධිත නමුත් සතුටින් දිවි ගෙවන විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් පිළිබඳව කතා කරන, Speak My Language වැඩසටහනට ඔබව පිළිගන්නවා. මම Ethnic Communities Council of Victoria ආයතනයේ වරිත දිසානායක. අපගේ සාකච්ඡාවලදී විවිධ සංස්කෘතීන්ට අයත් ආබාධිත පුද්ගලයන් ඔවුන් කොතනක දිවි ගෙවුවත් සතුටින් ජීවත්වීමට තමන්ගේ හැකියාවන් සහ ජීවිතයේ ඇති සම්පත් යොදා යොදාගන්නා ආකාරය සාකච්ඡා කරනවා. ඒවාට සත්ය තොරතුරු, ආබාධිත පුද්ගලයන්ගේ අදහස් සහ ඉතිහාසය ආබාධිත පුද්ගලයන්ට ඇති අවස්ථා ක්‍රියාකාරකම් සහ ඇතුළු විය හැකි ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුළත්. ජීවිතයේ ජීවත්වීමට විවිධ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිතයන් ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරනවා. ඔහු එළිමහනට ගොස් රුවල් ඔරුපැදීමට, පැර ගොල්ප් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ජීවිතය කරනවා. සජීවී ක්‍රීඩා ඉසව්වකදී ඔබේ කණ්ඩායමට ඔල්වරසන් දීම ජීවිතයක් විය හැකියි. ක්‍රීඩාවට ආදරේ කරන අයට මෙල්බන් ක්‍රීඩාංගනය නැරඹීමට විශේෂ ස්ථානයක්. MCG ක්‍රීඩාංගනයේදී ඔබට ඒගෙල් , ක්‍රිකට්, ජාත්‍යන්තර පාපන්දු වැනි ක්‍රීඩා ඉසව් හෝ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරය නැරඹිය හැකියි. ක්‍රීඩා නැරඹීම සඳහා එම්.සී ජී වෙත පැමිණීමේ අත්දැකීම් බෙදා හදා ගන්නට ජීවිතයේ අද අප හා එක්වෙන්නවා. අපට කියන්න ජීවිතයේ ඔබ</p>	<p>Charitha: Welcome! Welcome to Speak My Language, a program that talks about people from different cultures who are disabled but living happily. I am Charitha Dissanayake from the Ethnic Communities Council of Victoria. In our discussions, we discuss how disabled people from different cultures use their abilities and community resources to live happily wherever they live. They include factual information, opinions and tips from people with disabilities about activities and accessibility opportunities for people with disabilities. Pradeep Hewavitharana is an advocate for disabled people and holds many positions in several organizations targeting the disabled. He enjoys the outdoors and enjoys sailing, para-golf and wheelchair badminton. Cheering on your team at a live sporting event can be exhilarating. Melbourne Stadium is a special place to visit for sports lovers. At the MCG Stadium you can watch sports events like AFL, Cricket, International Football or the Australian Sports Museum. Pradeep joins us today to share his experiences from visiting the MCG to watch the games. Tell us Pradeep do you enjoy watching sports? What sporting events have you seen at the MCG Stadium.</p>

		<p>ක්රීඩා නැරඹීමෙන් සතුටක් ලබනවද? MCG ක්‍රීඩාංගනයේදී ඔබ දැක ඇති ක්‍රීඩා ඉසව් මොනවද කියලා.</p>	
00:02:19	00:03:14	<p>Pradeep: ඔව් ඇත්තටම මම ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩාවන් සඳහා එවැනි දේවල් වලට යාමෙන් මම පුද්ගලිකව සතුටක් සැහැල්ලුවක් ගන්නවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 26 දිනේදී MCG ක්‍රීඩාංගනයට. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තිබිවිච ක්‍රිකට් ඉසව්වට. ඔව් වරින් කියන්න.</p>	<p>Pradeep: Yes I take great pleasure in playing and going to such things for games. I went to the MCG Stadium on Boxing Day in December last year. For the cricket event between England and Australia. Yes, tell me Charitha.</p>
00:03:15	00:03:24	<p>Charitha: තරගයක් සජීවීව සිතියම් දැකීම සහ රූපවාහිනියෙන් ක්‍රීඩා නැරඹීම සංසන්දනය කරන්නේ කොහොමද?</p>	<p>Charitha: How does seeing a match live compare to watching sports on TV?</p>
00:03:25	00:04:18	<p>Pradeep: ඇත්තටම රූපවාහිනියක අපි සජීවීව ක්‍රීඩාවක් බලනකොට අපිට පුළුවන් වෙන්නේ බලන්න ඒ ක්‍රීඩාව රූගත කරන ශිල්පියා පෙන්වන ටික විතරයි. ඒ උනාට අපි සජීවී ගියහම අපි ඕනෙම වෙලාවක පිට්ටනියේ ඕනම පැත්තක් එක එක ක්‍රීඩකයා අපි ආස ක්‍රීඩකයෙක් දිහා පුළුවන් අපිට බලන්න. අපිට ඒ අතර ක්‍රීඩාව කරන සම්පූර්ණ මුළු පිට්ටනිය දිහාම පුළුවන් බලන්න. අපිට ඒකේ ආරක්ෂක එකක් තියෙනවා අපිට එතනදී. ඒවුනාට රූපවාහිනියේදී එහෙම ආරක්ෂක එකක් නෑ.</p>	<p>Pradeep: Actually, when we watch a game live on TV, we can only see what the cameraman shows. However, when we go live, we can watch our favorite players from any side of the field at any time. In the meantime, we can see the entire field of play. We have a freedom there. We don't have that kind of freedom on television.</p>
00:04:19	00:04:25	<p>Charitha: ඔබට පුළුවන්ද MCG ක්‍රීඩාංගනය වාතාවරණය පිළිබඳව අපට විස්තර කරන්න?</p>	<p>Charitha: Can you tell us about the atmosphere at the MCG stadium?</p>
00:04:26	00:05:55	<p>Pradeep: ඇත්තෙන්ම මම එදා ගියේ එම් සී ජී ක්‍රීඩාංගනයේ සාමාජිකත්වය ගත්ත කෙනෙක් එක්ක. එයාට පුළුවන් එදාට දෙන්නෙක්ව එක් කරගෙන එන්න. ඒ හින්දා එයා මට ටිකට එකක් ගන්නා මම ඒ හින්දා ගියා. එතන ඇත්තෙන්ම කිව්වොත් අපිට පුද්ගලිකව ලෙස අපිට තේරෙනවා සාමාන්‍ය අපි අතර ඉන්න මහජනතාව කොච්චර ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වෙනවද, ක්‍රීඩා</p>	<p>Pradeep: Actually, I went with someone who was a member of the MCG Stadium that day. He was allowed to bring two people together with him on that day. He therefore bought me a ticket and that is why I went. To tell you the truth, we understand amazingly how much the common people among us work hard for cricket,</p>

		<p>රිකට් වෙනුවෙන් වියදම් කරනවද, ඊළඟට ඒ වෙනුවෙන් ඒ අයගේ තියෙන උනන්දුව අපිට එතනදී ජේනවා. ඇත්තෙන්ම ඒ සඳහා ආණ්ඩුව විසින් සහ එම් සී ජී කියන ක්රීඩා සමාජය ඒ වෙනුවෙන් වෙන මහන්සිය ඒ වෙනුවෙන් අප වෙනුවෙන් කරලා තියෙන ඒක ඒ කියන්නේ ජ් රේක්ෂකයන් වෙනුවෙන් කරල තියෙන දේවල් ඒ සඳහා තියෙන පහසුකම්, ඒ වගේම හෝප්නාගාර ඒ ඒ තියෙන හැම දෙයක් දැක්කාම අපිට හිතාගන්න අමාරුයි එහෙම පිට්ටනියක ඒ ඒ වගේ ජ් රේක්ෂකයන්ට පුදුමාකාර පහසුකම් දීල තියෙනවා ඒ ක්රීඩාවේ උපරිම තෘප්තිය ගන්න.</p>	<p>how much they spend on cricket, and we can also see their interest in it. Of course, the efforts made by the government and the MCG sports club have done for us, that is, the things that have been done for the audience, the facilities, the dining halls, it is hard to imagine when we see everything. The ground has provided wonderful facilities for spectators to get maximum satisfaction from that game.</p>
<p>00:05:56</p>	<p>00:06:08</p>	<p>Charitha: රෝද පුටු හෝ වෙනත් ආධාරකවල සිටින අය සඳහා එම් සී ජී ක්රීඩාංගණය පනවල ඇති විකල්ප ආසන ගැන ඔබට කියන්න තියෙන්නෙ කුමක්ද?</p>	<p>Charitha: What do you have to say about the alternative seating available at the MCG stadium for people in wheelchairs or other aids?</p>
<p>00:06:09</p>	<p>00:08:07</p>	<p>Pradeep: ඇත්තටම මම එදා ගියේ එම්.සී.ජී එකේ තියෙන සාමාජිකයන්ට යා හැකි ජ් රේක්ෂකාගාරයට. මම මම ඇත්තටම ඊට ඉස්සෙල්ලා අවුරුදු මම හිතන්නේ හතරකට විතර ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙනවා ෆුට් තරගයකට. සෙන්කිල්ලා සහා ෆ්රිමෙන්ටල් කියන ක්රීඩා සමාජ දෙක අතර තිබිවිව තරගයක් බලන්න. ඒ හින්දා මම හැමවෙලේම ගිහින් තියෙන්නේ යේ ජ් රේක්ෂකාගාරය ඇතුලට සාමාජිකයන්ට ඉන්න පුළුවන් පැත්තට මම ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම ආ මම දැක්කා එකම දේ තමයි ආබාධිත අයට මෙන්ම රෝද පුටු භාවිතා කරන අයට ඉතාම පහසුවෙන් ඉතාම ඉක්මනින්ම ඒ තියෙන ජ් රේක්ෂකාගාරයට යා හැකියි. ඒ වගේම ඒ සඳහා ඒ ආබාධිත අයට ඕන කරන කැම බීම හරි ඒ අයට ගිහිල්ලා ඉන්න පුළුවන් තැන බොහොම ඉක්මනින් යන්න පුළුවන් බොහොම ජ් රේක්ෂකාගාරේ ඉඳලා පිට්ටනිය ඒ</p>	<p>Pradeep: In fact, I went to the members-only auditorium at the MCG that day. I have actually been to a Footy match about four years before that. To see a match between the two sports clubs, St Kilda and Fremantle. So I have always only gone to the side where the members can be inside the auditorium. That's why I saw that people with disabilities and people using wheelchairs can go to the auditorium very easily and quickly. The food and drinks that the disabled people want to get can be taken very quickly and come back to the place where they can sit. The televisions have been raised closer than the normal people in places where they can see the field from the audience better. Also, for example, for those who use wheelchairs,</p>

		<p>කියන්නේ හොඳටම ජේන තැන්වල සාමාන්‍ය අයට වඩා ඒ එන්නේ කිට්ටුව රූපවාහිනී හයි කරලා තියෙනවා. ඒ වගේම උදාහරණයක් ලෙස රෝද පුටු භාවිතා කරන අයට ඒ අයට යන්න පුළුවන් සෝපානයක් කිට්ටුව අන්න ඒ වගේ හැමදෙයක්ම හැම හැම පහසුකමක්ම ඒ අයට ඒ පිට්ටනියේ ඒ රේක්ෂාකාරවල හදලා තියෙනවා.</p>	<p>there is an elevator nearby and everything as such has been prepared for them in the auditoriums of the ground.</p>
00:08:08	00:08:17	<p>Charitha: දැන් මේ එවැනි විශේෂිත ආසන කලින් වෙන් කරවා ගන්න ඕනද, එහෙමනම් ඒ ක්‍රියාවලිය කුමක්ද?</p>	<p>Charitha: Now, do you need to reserve such special seats in advance, if so what is the process?</p>
00:08:18	00:08:46	<p>Pradeep: ඇත්තටම මම ඒ MCG ක් රිඩාංගනයේ සාමාජිකයෙක් එක්ක ගිය හින්දා එයාට ගන්න පුළුවන් චුණා ටිකක් එකක්. ඒ වගේම මම දන්නවා ඊට ඉස්සෙල්ලා ගියපු එකක ටිකටෙක් වගේ ආයතනයක එයාලට කෝල් කරලා ඉස්සෙල්ලා ඒ කියන ඒ අයට පුළුවන් ආබාධිතයෙක් කියලා කියලා එයාලට පුළුවන් වෙන් කරගන්න ටිකට එකක්.</p>	<p>Pradeep: Actually since I went with a member of the MCG stadium, he was able to get a ticket. I also know from a past event, that the person could book a ticket by calling a company called Ticketek and telling them that they are disabled.</p>
00:08:47	00:09:00	<p>Charitha: රෝද පුටු හෝ වෙනත් ආධාරකවල සිටින අය සඳහා MCG ක් රිඩාංගනයේ මේ වැසිකිලි සහ ආහාර ගැනීමට ඇති ස්ථාන සඳහා ජරවේශ විය හැකි පහසුකම් තියෙනවද?</p>	<p>Charitha: Are there toilets and eating areas at the MCG stadium accessible for people in wheelchairs or other aids?</p>
00:09:01	00:09:28	<p>Pradeep: ඔව්, මම ඉස්සෙල්ලා කියෙව්වා වගේම සියයට සියක්ම තියෙනවා. ඒ අය විශේෂයෙන්ම සෝපාන ඊළඟට, හෝජනාගාරවලට යන්න බොහෝම ඉක්මනින් යන්න ඒ අයට ඒ ඕන විදිහට ආ ඒ කියන්නේ හැම පහසුකමක්ම බොහෝම හොඳට හදලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන්ම හිතලා හදලා තියෙනවා එහෙම දේවල්.</p>	<p>Pradeep: Yes, as I said earlier they are there 100%. They can go very quickly to restaurants, especially the elevators, which means that all the facilities have been made very well. Such things have been specially thought about.</p>
00:09:29	00:09:33	<p>Charitha: ඔබ MCG ක් රිඩාංගනයට ගියේ කොහොමද?</p>	<p>Charitha: How did you get to the MCG Stadium?</p>
00:09:34	00:10:35	<p>Pradeep: මම ඇත්තෙන්ම එදා මම ගියේ මගේ වාහනේ මම ගියේ. මම ගිහිල්ලා ඒක පාක් කරලා ගියේ. මම ඒ ඊට ඉස්සෙල්ලා පාර මම ගියේ</p>	<p>Pradeep: I actually went in my car that day. I parked it and went. The first time I went, I took the train. I went on the train and got off at</p>

		<p>කෝච්චිය ගියේ. කෝච්චිය ගිහිල්ලා එතන ඒ එන්නේ කිට්ටුවම තියෙන දුම්රිය ස්ථානයෙන් බැහැලා දුම්රිය ස්ථානයේ ගාවමයි තියෙන්නේ MCG ක්‍රීඩාංගනය.මට පුළුවන් වුණා ක්‍රීඩාංගනයට එම ඒ කියන්නේ ස්ටේෂන් එක පහු කරලා ක්‍රීඩාංගනය ඇතුළු වෙනවාත් එක්කම විශේෂ තියෙනවා වීල් වෙයාවර්ලට යා හැකි වාහන සපයලා තියෙනවා. අන්න ඒකකින් ගිහිල්ලා මම ඒ අය එය මට එන්නේ වාහනය තුළට මගේ වීල් වෙයාරෙක දාගන්න හදලා එයාල මාව ගෙනල්ලා පාරට යනකන් ගෙනල්ලා දාලා ගියා.</p>	<p>the nearest railway station, which is near the MCG Stadium. I was able to get to the stadium, that is, after passing the station and entering the stadium, there are special wheelchair-accessible vehicles. I got on one of them. They also brought me to the road, put my wheelchair in the car and left me.</p>
00:10:36	00:10:56	<p>Charitha: දැන් ඔබ විඳලා තියන ආකාරයකට ඔබට අවස්ථාව ලැබෙනවා MCG ක්‍රීඩාංගනයට ගිහිල්ලා සජීවීව ක්‍රීඩා ඉසව්වක් නරඹන්න. එය ඉන් ලැබුණු වින්දනය කුමක්ද ඒ වගේම ඔබ වෙනත් අයෙකුට ඒක නිදේර්ශ කරන්නේ අය ඇයි?</p>	<p>Charitha: Now you have the opportunity to go to the MCG stadium and watch a live sporting event in a way you have never experienced before. What was your enjoyment like and why would you recommend it to someone else?</p>
00:10:57	00:12:54	<p>Pradeep: මම විශේෂයෙන්ම කියන්නේ ඇත්ත වශයෙන්ම යම්කිසි ආබාධිත පුද්ගලයෙකුට හැම වෙලාවකම ඇත්ත වශයෙන්ම තමන්ගේ තියෙන ආබාධිතත්වය ගැන හැම වෙලෙම හිතන්න ගන්නවා. එයාට හැමවෙලේම හිතනවා ඇයි මට මෙහෙම දෙයක් සිද්ධ වුණේ, මේ වගේ ඒ ඒ අයට ගොඩාක් ස්ට්‍රෙස් එක තියෙනවා. මම කියන්නේ මේ වගේ ක්‍රීඩා ඉසව් වලට අපි යා යුතුයි මොකද, හේතුව ඒ වෙනුවෙන් ආණ්ඩුව සහ ක්‍රීඩා සමාජ අප වෙනුවෙන් කරල තියන මහන්සිය අප වෙනුවෙන් ඒ අය ආයෝජනය කරලා තියෙන සෑම මුදලක්ම එම කරලා තියෙන්නේ අප වෙනුවෙන්.අපි ඒවට ගිහිල්ලා ජ්‍රයෝජනය ගන්නත් ඕන. එහෙම නැතුව ඒකෙන් ඇති ජ්‍රයෝජනයක් වෙන්නෑ. ඒ වගේම අපිට පුළුවන් අපි ගෙයක් ඇතුලේ ඉන්නවට වඩා</p>	<p>Pradeep: To be honest, in fact, a disabled person always thinks about their disability all the time. They always wonder why something like this happened to them, and there is a lot of stress for them. I say we should go to sports events like this because the government and sports clubs have worked hard for us and every investment they have made is for us. We need to go and make use of this. Otherwise, it will be of no use. Also, rather than thinking about the disability being inside a house, we can go and be like normal people, be happy and reduce stress. If there is a sports club that we like, or if there is a sport that was played before the disability on that day, we can go</p>

		<p>ආබාධිතත්වය ගැන හිත හිත අපි ගිහිල්ලා සාමාන්ය අය වගේම ගිහිල්ල සන්තෝස වෙලා ස්ටරෙස් එක අඩු කරගෙන අපි, ආස ක්‍රීඩා සමාජයක් තියෙනවා නම් ආස ක්‍රීඩාවක් තියෙනවා නම් ඒ කියන්නේ ආබාධිතත්වයට ඉස්සෙල්ලා හරි ක්‍රීඩා කරපු ක්‍රීඩාවක් ඒ එදාට ඒකෙ තියනවනම් ගිහිල්ලා අපි සාමාන්ය කෙනෙක් විදිහටම ඒ අයත් එක්කම ගිහිල්ලා ඒ විදිහටම තමන් ඉස්සර හිටපු තත්වෙටම ගිහින් සන්තෝස වෙලා ඉන්න පුළුවන්. ඒක තමයි ඒ හින්දා තමයි මම කියන්න ගිහිල්ලා සාමාන්ය අය වගේ වගේ ඉල්ලා අපිට ඕන දේ හැමදේම කරන්න තියන පහසුකම්වලින් අපි උපරිම ප්රයෝජන ගන්න ඕන. ඒ හින්දා මම කියන්නේ හැම කෙනාම යායුතුයි.</p>	<p>and be with those people like a normal person and reminisce about years and be happy. That's why I said that we need to take full advantage of the facilities that are available to do everything we want like normal people. That's why I say everyone should go.</p>
00:12:55	00:16:12	<p>Charitha: අද ඔබේ කාලයට බොහොමත්ම ස්තූතියි ප්රදීප්. MCG වෙත පැමිණීමට උනන්දුවක් දක්වන අය සඳහා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සැලසෙන ක්රම ගණනාවක් තිබෙනවා. ආබාධ සහිත පුද්ගලයන් සඳහා MCG ක්‍රීඩාංගනයේ සියලුම ප්රේක්ෂාගාරවලට පිවිසිය හැකි ලෙස ආසන පනවා තිබෙනවා. පාසල වෙන් කිරීම පැවැත්වෙන තරග අනුවත් වෙනස් වීමට පුළුවන්. ඔබ මෙම ආසන කලින් වෙන් කරවා ගත යුතුයි. ආසන වෙන්කරවා ගැනීමට හෝ වැඩි විස්තර සඳහා විමසීමට එක්දහස් තුන්සියයි ,හයසිය හැත්ත පහයි ,නවසිය පහළව ඔස්සේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන්කර ගත හැකි වාසන ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. ආබාධ සහිත පුද්ගලයන් සඳහා යාරා උද්යානයේ වාහන පහසුකම් තිබෙනවා. ඔබට ඒ ග්රේඩ් මොබිලිටි නට්ලස් සවරීස් එක භාවිතා කරන්නට පුළුවන්. මෙම සේවාව සැපයෙන්නේ නොමිලේ. දෙදහස් විසි දෙකේදී ඊ ට්රේන් රෝද පුටු හිතකාමී</p>	<p>Charitha: Thank you very much for your time today Pradeep. There are a number of ways to accommodate people with disabilities for those interested in visiting the MCG. All the stands of the MCG stadium have accessible seats for people with disabilities. School allocation can also vary depending on the competition. You must reserve these seats in advance. To reserve seats or inquire for more information, call the Seats Hotline, which can be reserved for persons with disabilities on thirteen hundred, six hundred and seventy five, nine hundred and fifteen. Yarra Park has vehicle facilities for people with disabilities. You can use the G Grade Mobility Shuttle service. This service is free. In two thousand and twenty two, E-Train introduced this service to include wheelchair-friendly vehicles. You</p>

	<p>වාහන ඇතුළත් කිරීමට මේ සේවාව හඳුන්වා දුන්නා. ඔබට කලින් ආසන වෙන් කරවා ගැනීමට අවශ්‍ය නැහැ. ඊළඟ වාහනය පැමිණෙන තෙක් මඟී නැවතුම්පොළට වී සිටින්න. මෙම සේවාවට රිච්මන්ඩ් දුම්රිය පල සහ ජොලිමොන්ට් දුම්රියපොළවල දී වාහන නැවැත්වීමේ ස්ථානවලින් ගොඩ විය හැකියි. ද කම්පැනියන් කාඩ් සහකරු කාඩ්පත MCG ක්‍රීඩාංගනයේ සියලු ඉසව් සඳහා පිළිගැනෙනවා. ටිකටෙක් හරහා ඔබේ සහකරුවාට සහ ඔබට ජ්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකියාව තිබෙනවා. <a href="http://www.mcg.org.au">www.mcg.org.au</a> වෙත පිවිසීමෙන් සහ ඔබේ පැමිණීම සැලසුම් කිරීමේ කොටස වෙත යාමෙන් ඔබට MCG හි ජ්‍රවේශ පිළිබඳ වැඩිදුර දැනගන්නට පුළුවන්. ඔබ MCG සංචාරයෙන් සතුටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා . ඔබ මෙවන් තවත් සාකච්ඡා වලට සවන් දීමට කැමතිනම් <a href="http://speakmylanguage.com.au">speakmylanguage.com.au</a> අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.කරුණාකර Speak My Language වැඩසටහන පිළිබඳව තවත් අය දැනුවත් කරන්න.ඕස්ට්‍රේලියාව පුරාත් ඉන් ඔබ්බට ගොස් ලෝකය පුරාත් මේ සංවාදය පතුරවා හැරීමට Facebook, Twitter, Instagram හෝ LinkedIn අප සමඟ සම්බන්ධ වෙන්න. වික්ටෝරියාවේ Speak My Language වැඩසටහන ඉදිරිපත් කරන්නේ Ethnic Communities Council of Victoria ආයතනයයි. Speak My language වැඩසටහනට මුල්යදායකත්වය Department of Social Services. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාව පුරා බෙදා හරින්නේ Ethnic and Multicultural Communities' Councils සහ Multicultural Councils දායකත්වයෙනි. අපගේ ජාතික විකාශන සහකරුවෝ SBS සහ NEMBC.</p>	<p>don't need to reserve seats in advance. Stay in the passenger compartment until the next vehicle arrives. This service can be picked up from parking lots at Richmond Station and Jolimont Station. The Companion Card is accepted for all events at the MCG Stadium. You and your partner can book tickets through Ticketek. You can learn more about access to the MCG by visiting <a href="http://www.mcg.org.au">www.mcg.org.au</a> and going to the planning your visit section. We hope you enjoy the MCG tour. If you want to listen to more discussions like this, visit our website <a href="http://speakmylanguage.com.au">speakmylanguage.com.au</a>. Please inform others about the Speak My Language program. Connect with us on Facebook, Twitter, Instagram or LinkedIn to spread this conversation across Australia and beyond to the world. The Speak My Language program in Victoria is offered by the Ethnic Communities Council of Victoria. Sponsorship of Speak My Language Program is by the Department of Social Services. This program is delivered across Australia with the support of Ethnic and Multicultural Communities' Councils and Multicultural Councils. Our national broadcasting partners are SBS and NEMBC.</p>
--	---	---

